

සිද්ධත්සගරාව ප්‍රතිපස්සනා ව්‍යාකරණයක් ද?

- ආචාර්ය කනංගමුවේ රාජුල හිමි

ත්‍රි.ව. 13 වැනි සියවසයේ දී පතිරාජ පිරිවෙන්පති හිමියන් වේසින් සිද්ධත්සගරාව ලියන ලදී. ඇතැමෙක් පතිරාජ පිරිවන්පති වේදේහ හිමියන් ලෙස ද තවකෙක් අනෝමදරුණි හිමියන් ලෙස ද සලකකි. ගුන්ප කත්වයේ නාමය කවරෙකුට උරුම වුව ද එමින් වන්නා වූ හාජාත්මක ලාභය සුවිශාල ය. එදා මෙදා තුර සිංහල හාජා අධ්‍යයනය කරන්නන්ගේ අත්පොත වී ඇත්තේ ද මේ සිද්ධත්සගරාවයි. සිද්ධත්සගරාවට පෙර සිංහල වියරණ පොතක් තිබුණේ ද යනු සැක සහිත ය. තිබුණේ වී තමුදු එවැන්නක් අද අප අතර අත්පත් වී නැත. නේ අපවත් වූ පොත් අතර ය.

මෙහි දී අපගේ අරමුණ වන්නේ සිද්ධත්සගරාව පදනම්කරණය සඳහා රවනා කරන ලද වියරණ ගුන්පයක් ද යන්න පිළිබඳව විමසා බැලීමයි. කතුවරයාගේ පරමාර්ථය අනුව බලන කළේ පායක පිරිස වී ඇත්තේ ආධුනිකයන් ය.

මහද ගදකිලි කැර - සවිනේ ගෙවා දත්තට

දුනුතන් දැනුම් සඳහා - කරනෙම් සිද්ධත්සගරා,

ආධුනිකයන්ගේ දැනුම වර්ධනය පිණිස සිද්ධත්සගරාව කරමියි කතුවරයා ප්‍රතිඵා දෙයි. මෙහි සඳහන් දුනුතන් ක්‍රිරැන් ද යන්න පිළිබඳව විමසා බැලීය යුතු ය. සිද්ධත්සගරාවේ සඳහන් ව්‍යාකරණ විභාගයන් දෙස විමසිලිමත් ව බලන කළේ සිංහල හාජාව පිළිබඳ ව අධ්‍යයනය ලබන්නට පිවිසෙන අයෙකුට එයින්

ලබාගත හැකි ප්‍රයෝගන අල්ප විය හැකි ය. හාජාව පිළිබඳව ප්‍රච්චරක්වයක් ලබා ඇත්තේ ද විටෙක සිද්‍යු න්‍යායයන් අවබෝධ කර ගැනීමෙහි දුෂ්කර තත්ත්වයට පත්වෙති. ඇතැම් අදියර විස්තර කරන විට සපයා ඇති විවරණ නිරවචන හා ඒ හා දක්වන උදාහරණ නිවැරදිව ග්‍රහණය කර ගැනීම පවා අපහසු ය. නමුත් මේ මතයෙහි එල්බ ගෙන සිද්‍යුසගරාව පදාශ කරණයේ ආඩුනිකයන්ට ම ලියන ලද්දකැ යි ප්‍රකාශ කිරීම කොහොත්ම සාධාරණ නොවේ. නමුත් සිද්‍යුසගරාව පිළිබඳ අධ්‍යායනයන්හි යෝදුණු හාජාවේදින් බොහෝ දෙනෙකුගේ ම අදහස වන්නේ සිද්‍යුසගරාව පදාශකරණයට බව ආඩුනිකයන්ගේ ප්‍රයෝගනය පිළිස රවිත බවයි.

සිද්‍යුසගරාවේ එන බොහෝ සූත්‍ර හෝ සිද්ධාන්ත ව්‍යාකරණ සේෂ්‍රයට එන ආඩුනිකයන්ගේ ප්‍රයෝගනය සඳහා නොවන බව පෙනේ. ඒ සූත්‍ර හෝ සිද්ධාන්ත ග්‍රහණය කොට ගැනීමට නම් ව්‍යාකරණය පිළිබඳ සැහෙන දැනුමක් අවශ්‍ය වේ. සිද්‍යු ලියා ඇත්තේ එවැනි දැනුමක් ඇති පදාශ රවනයෙහි පුරුවක් තැනි ආඩුනිකයන් සඳහා ය.²

පදාශ රවනය සඳහා වැඩි වශයෙන් උපයෝගී කර ගෙන ඇති හෙළව සඳහා ලියවුණු ව්‍යාකරණ පොත් අනුරෙන් දැනට අපට ඉතිරි ව ඇත්තේ එකක් පමණි. ඒ මේ සිද්‍යුසගරාවයි.³ සිද්‍යු කතුවරයා වියරණය යන්නෙන් හැඳින්වුයේ පදාශ හාජාවේ ඇති කෘතිම ලක්ෂණය දක්වන නීති සම්බාධක් මිස සිංහලයේ ස්වාභාවික ලක්ෂණ නොවේ.⁴

සිද්‍යු සගරාව දැනට අප සතුව පවතින පැරණි ම ව්‍යාකරණය පිළිබඳ උපදෙස් සපයන කාන්තියක් ලෙස සැලුකිය හැකිය. මෙම කාන්තියෙහි වැඩි කොටසක් පදාශයෙන් ම සම්පාදනය කොට ඇති අතර බොහෝ තිදුප්‍රති පැරණි හි කාව්‍යයන්ගේ උප්‍රවා ගත් ඒවාය. මෙහි මුළු අදියර දහය පදාශ කරණයෙහි යෙදෙන ආඩුනිකයන්ගේ වියරණ දැනුම සඳහා සම්පාදනය වී ඇත්තේ ගදා ව්‍යාකරය සම්බන්ධයෙන් ද ඒවා යොදා ගැනීමෙහි

උතරම් බාධාවක් නො පවතී. එහෙත් මෙහි වියරණ ඉගැන්වීම් අමිගු සිංහලය සඳහා ම සකස් වුවක් බව අමතක නොකළ යුත්තකි. අවසාන වශයෙන් ඇති ඉටුනිටු (ඉංග්‍රීස්වානිංටු) හා ලකර (අලංකාර) අදියර දෙක පැහැදිලි ලෙස ම කාව්‍යකරණය සඳහා උපදෙස් සපයයි.⁵

යට දක්වන ලද්දේ විද්‍යාවේ නිරවචන කිපයකි. ඒවා තුළින් පැහැදිලි වන්නේ සිද්‍යුසගරාව පදාශ කරණයේ ආඩුනිකයින් උදෙසා රවිත බවයි. සිද්‍යුසගරාවේ ම දක්නට ඇති නිරවචනයන්ගේ ද ඒ බව තවදුරටත් සනාථ වේ.

වෙසෙසුන් වෙසෙස් විදි - කිවි කම සරින් වනුයේ
අරුන් වියරන වරෙහි - වෙසෙසුන යොදා වූ දා⁶

වෙසෙසුන් වෙසෙස් අදියරේ දී පැනෙන ඉහත ගිය විමසීම් කරන විට පැහැදිලිවම තිරණය කළ හැක්කේ සිද්‍යුසගරාකරුගේ පායිකයන් වී ඇත්තේ පදාශ කරණයේ ආඩුනිකයන් බව යි. විශේෂණ විශේෂ්‍ය හේදය ක්වියාගේ අනිමතය පරිදි යොදා ගත හැකි ය. නමුත් අරුප වන්ඩ්‍යානයේ දී විශේෂණයට පරව “වු”, බාතුව යොදා ගත යුතු බව විශේෂයෙන් සඳහන් කිරීමෙන් ද තත් නිගමනය තවදුරටත් සනාථ කරවයි.

ඉති වියරණ දැනැ - කිවියර පදී බදනා
ඉටු ‘නිටු ගණ අකුරැ ඇ - ලකුණු විමසා බදනේ,⁷

පදාශ බන්ධනයේදී පමණක් උපයෝගී කර ගන්නා ඉංග්‍රීස්වානිංට ලක්ෂණ පිළිබඳ විග්‍රහයේ දී කතුවරයා මුලින් ම සඳහන් කරන්නේ ඉටු නිටු ආදි වියරණ ලක්ෂණ දැන පදාශ බන්ධනයේ යෙදිය යුතු බවයි. මෙහි වියරණ යනුවෙන් විග්‍රහ කර ඇත්තේ පදාශ බන්ධනයේදී අනුගමනය කළ යුතු සංකල්පයන් ය.

තතු එසේ වූ කළේහි සිද්‍යුසගරාව ආරම්භයේ දී ම සඳහන් කරන වියරණ යන පදාශයෙන් ද අපේක්ෂා කරන්නට ඇත්තේ පදාශ බන්ධනයට අවශ්‍ය කරන වියරණ සංකල්පයන් විය නොහැකි ද?

- | | |
|------------------------|--------------------------------|
| එබැවින් සන් සද | - ලිගු විබත් සමස් පියෙවි |
| පස කිරිය ලොප දෙස් අගම් | - පෙරරු දෙරු පෙරලි |
| වැඩි අඩු නිපා නියම් | - අනියම් අවුදුමන් විදි |
| වි විසි වැදැරුම් | - වියරණ විදි සපසා ⁹ |

මෙහි දක්වන ලද වියරණ විස්ස හාජාවේ එක ම තරාතිරමකට අයන් ලක්ෂණ නො වේ. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ මහැයුරු සුගතපාල ද සිල්වා මහතා එක ම තරාතිරමකට අයන් වියරණ විදි ගොනු කරමින් තන් වියරණ විදි විස්ස හතර ගොනුවකට බෙදා දක්වයි.

1. අක්ෂර හා ගබඳ
2. හාජාව විකාත කිරීමේ උපාය මාර්ග
3. හාජාවේ දක්නට ලැබෙන ව්‍යාකරණාංග
4. සමාස්⁹

මෙම වර්ග කිරීම අනුව වියරණ විදි විස්සන් තෙලසක් ම අයන් වනුයේ හාජාව විකාත කිරීමේ උපාය මාර්ග නම් වූ ගොනුවයි. එනම් සන්, සද, ලොප්, අදෙස්, අගම්, පෙරරු, දෙරු, වැඩි, අඩු, නියම්, අවුදුමන්, යන කොටස්ය.

හාජාවක් විකාති කිරීමේ අවසරය ලැබේ ඇත්තේ පදා කරණයේ යෙදෙන්නන්ට පමණි. පදා බන්ධනයේ දී තමන්ට අවශ්‍ය පරිදි හාජාව හසුරුවා ගැනීමේ ක්‍රමෝපායයන් දක්වමින් වියරණය යනුවෙන් දක්නටනට ඇත්තේ අර්ථ ව්‍යාභ්‍යානයේ වියරණයන් නොව පදා බන්ධනයේ ඇවැසි සංකල්පයන් ම විය යුතුය.

යට දක්වන ලද තොරතුරු අනුව සිද්ධීසගරාව වියරණ සපයන්නේ පදා බන්ධනයේ ආසුනිකයන්ට පමණක්ය යන්න තීරණය කිරීම එකරම් ම සාධරණ නොවේ යනු අපගේ හැඟීමයි. සිද්ධීසගරාවේ විස්තර කරන වියරණ අදියර වශයෙන් 12ක්.

එබැවින් අදියර කියක් පදා කරණය සඳහා සිමා වී ඇත්දැයි විමසීමෙන් පුළුවීක්ත නිගමනයට බැඩිම වඩාත් යෝගා වෙයි.

සන් අදියරේ දී අක්ෂර හඳුන්වා දෙන කකුවරයා එම හැදින්වීමට අක්ෂර කිහක් පමණක් ඇතුළත් කර දක්වයි. සිද්ධීසගරාව රවනා කරන්නට පෙර රැවිත සම්භාව්‍ය ගදු ගුන්පයන්හි මිශ්‍ර සිංහල හෝඩියක් දක්නට ඇත්තේ සිද්ධීසගරාවට අක්ෂර කිහක් පමණක් යොදා ගන්නේ කවර හේතුවක් මත ද? ශී කාව්‍ය ගුන්පයන්හි ඇතුළත් අක්ෂර ප්‍රමාණයද පුදු හෙළවට පමණක් සිමා වූ ප්‍රමාණය ම වේ.

අක්ෂර විස්තර කිරීමේ දී ද ස්වර වර්ග කර දක්වන්නේ ලුහු ගුරු වශයෙනි.

“පණකුරු පසසක් එද ලුහු ගුරු බෙඩින් දස වේ සි”¹⁰

හුස්ට හා දීර්ඝ ස්වර යනුවෙන් විගුහ විය යුතු තැන ලුහු ගුරු සේදායක් ගෙන හැර දක්වන්නේ පදා කරණයට අදාළ විය යුතු බැවිනැ.

රය ඔය ගර ඇති උනුමතින්¹¹

බින්දුව දැක්වීමේදී පළමුව පදායේ යෙදෙන අපුරු දක්වා දෙවනුව අර්ථ ව්‍යාභ්‍යානයයේ යෙදෙන තැන් පෙන්වා දෙයි. සක්දුකිය හඳුන්වන්නේ ද උනුමතින් යනුවෙනි. මානු යනුවෙන් අක්ෂර ගණනය කරන්නේ පදායේ මිස අර්ථ ව්‍යාභ්‍යානයයේ දී නො වේ.

එසේ ම සන් අදියරෙහි පැළෙන පෙරලි ආදි වියරණ ලක්ෂණ පිළිබඳ බැළුව ද එවා වෙන් වී ඇත්තේ අර්ථ ව්‍යාභ්‍යානය පිණිස නොවන බව පැහැදිලි ය. එබැවින් සිද්ධීසගරාවේ මූල් අදියර වෙන් වී ඇත්තේ පදා කරණයෙහි වියරණය හඳුන්වා දීමට බව පෙනේ.

සද අදියරෙහි අඩංගු වන සියලු ලක්ෂණ අවශ්‍ය කරන්නේ හාජාව විකාත කොට ප්‍රයෝග්‍ය ලබන්නෙකට ය. හාජාවක් තුළ

අන්තර්ගත කරුණු විකාත කළ හැක්කේ එහි ඇති ගෙයෙන්ත්වයට හානියක් තො වන අපුරෙනි. යම් විරිතකට, රිද්මයකට හා පිළිවෙළකට අනුව පද ගළපා ගැනීම යි. මෙහි දී හාජාව විකාත කිරීම නිසි අපුරෙන් කළ යුතු ය. සඳ අදියරේ දී "නිසි විදිනි" යනුවෙන් සිද්ධ් කතුවරයා පැහැදිලි කරන්නේ එම න්‍යායයි. පදා රවකයාට තම ජන්දස, විරිත, එළිසමය, ඇ කාව්‍ය ලක්ෂණ රැක ගැනීම සඳහා ම මෙම සඳ අදියර වෙන් ව ඇති සැරියක් පෙනේ. ලෝපය, ආදේශය, ආගමය, ද්විත්වය, ඇ තොයක් සන්ධි ලක්ෂණ උපයෝගී වන අපුරු නිදුසුන් කිහිපයක් ගෙන බලම්.

සැරිපුත්	>	සැරිපුත්
අපුණු	>	අභුණු
වැහැඳේ	>	වැහැඩි
		ආදේශනයෙන් ද
අනත්	>	නත්
උවරද	>	වරද
රදු	>	රදු
බාහු	>	බා
		ආදි ලක්ෂණ ලෝප
		න්‍යායයෙන් ද
උවරණ	>	උවාරණ
නවම්	>	නවාම්
සිහිලේහි	>	සිහිලේහි
		යන තත්ත් මාත්‍රා වඛ්‍යයෙන් ද
නී සපුරා	>	නිසපුරා

සේ ගුණෙන්	>	සෙගුණෙන්
		යන මාත්‍රා හානියෙන් ද
රැක් අන්තන	>	රැක්කත්තන
පොල් අත්ත	>	පොල්ලත්ත යන තැන්ති දෙරු සඳින් ද)

පදයන් තුළ මාත්‍රා විෂමතාවක් කර ගෙන ඇත. එසේ කර ඇත්තේ කුමක් පිණිස ද යන්න අවබෝධ කර ගැනීමට පූජාවන. මේ අනුව අපට තීරණය කළ හැක්කේ සිද්ධත්සාරාවේ සඳ අදියර වෙන් වි ඇත්තේ පදාකරණයේ ආඩුනිකයින් උදෙසා උපදෙස් දීම සඳහා බවයි. විවිධ උගතුන් මෙම අදියර පිළිබඳව කර ඇති නිරවචනයන්ගෙන් ද ඒ බව තව දුරටත් සනාථ කෙරෙයි.

පදායක විරිත ඇති වන්නේ එහි විවිධ පාදවල එන අකුරු මාත්‍රා ගණන අනුවයි. ඒ ඒ පාදයෙහි මේ පමණක් මාත්‍රා ගණනක් තිබිය යුතු යැයි සම්මතයක් කාව්‍ය ගාස්ත්‍රියෙහි එයි. කිහිපය් පදා පාදයක එන මාත්‍රා ගණන විරිතට ගැළපෙන පරිදි ආඩු වැඩි කිරීමට නම් මේ සන්ධි විදිය උපකාරි වේ.¹²

හාජා විෂයක ලිපි ගුන්පයේ දී සිද්ධත්සාරාවේ සඳහන් වියරණ විදි යන මාතාකාව යටතේ කරුණු ඉදිරිපත් කරන මහාවාර්ය සුගතපාල ද සිල්වා මහතාගේ අදහස වන්නේ ද සඳ අදියර වෙන් වන්නේ පදාකරණයේ ආඩුනිකයන් සඳහා බවයි.

ලිංගාධිකාරයේ දී සිද්ධ් කතුවරයා සිංහලයේ ලිංග දෙකක් පමණක් ඇති බව කියයි.

සකුසන් අනුසරන් - ඇත ද සඳහනට ලිගු බේ
තොපැනේ වහර වෙසෙසෙක් - ප්‍රම ඉතිරි ලිගු දෙක විනා¹³

සිද්ධ් කතුවරයා විශේෂයෙන් ම තම වියරණය ගුන්පය කිරීමේ දී ගුරුගරුකම් ලබා ගන්නේ මාතා හාජාගත ගුන්පයන්ගෙනි. එයිනුත් පාලි මොළගල්ලානයට මූලිකත්වය දී ඇත. කරුණු

එසේ වුවද ලිංග විශ්‍රහයේ දී කතුවරයා සිංහල හාජාවේ ලිංග දෙකක් පමණක් ඇති බව කියයි. මව හාජාවන්හි ලිංගතුයක් දක්නට ඇත්තේ සිද්ධා කතුවරයා කවරක් නිසා ලිංග දෙකක් පිළිබඳ ව සඳහන් කළේ ද යන්න ගැන විමසා බැලිය යුතුය. ගබා ප්‍රකාණි පුලුලිංග හා ස්ත්‍රී ලිංග වගයෙන් බෙදා දක්වන කතුවරයා අප්‍රාණවාවි ගබා ප්‍රකාණි ද මේ දේ ලිංගවෙහි ම සංග්‍රහ කරයි.

මෙහි දී පැන නගින ප්‍රශ්නය වනුයේ ගබා ප්‍රකාණිය හැම කළේහි ම මේ දෙලිංගවෙහිම සංග්‍රහ කළ හැකි ද යන්තායි. කරුණු එසේ වුවද ලිංග විශ්‍රහයේ දී කතුවරයා සිංහලයේ ලිංග දෙකක් පමණක් ඇති බව කියයි. මව හාජාවන්හි ලිංගතුයක් දක්නට ඇත්තේ සිද්ධා කතුවරයා කවරක් නිසා ලිංග දෙකක් පිළිබඳව සඳහන් කළේ ද යන්න ගැන විමසා බැලිය යුතුය. කවි ලැකියේ යෙදෙන්න්ට අප්‍රාණවාවි ගබා ප්‍රාණවාවි රුප ගන්වා දේ ලිංගවෙහි යෙදීමට අවසර තිබේ. ගි කාවත ගුන්පයන්ගෙන් ඒ බව පෙනේ. එම අවසරය නිසා සිද්ධාස්සගරාවේ දී ලිංග දෙකක් පමණක් දක්වන්නට ඇතැයි සිතේ. තත් ක්‍රමයෙන් ද ම්ප්‍ර වන්නේ සිද්ධාස්සගරාව පදා කරණයේ ආඩුනිකයන් සඳහා ලියා ඇති බවයි.

විබත් අදියර පැහැදිලිව ම හාජාවට (අර්ථ ව්‍යාධ්‍යාවට) සැපයු වියරණයකි. නාමයක් ඒ ඒ අර්ථ ගැන්වීම පිණිස බෙදා දක්වන්නේ විහක්තියයි. පදා කරණයට එයින් වන උපකාරයට වඩා අර්ථ ව්‍යාධ්‍යාවට වන උපකාරය ඉමහති. එසේ ම සමාස අදියර සිංහල හාජාවට වෛක්ලික වියරණ අංශයකි. මව හාජාවල සමාස විශ්‍රහ කර ඇති බැවින් සිංහල හාජාවට ද සමාස ඇවැසි සි කළුපනා කළ සිද්ධා කරු ඒ සඳහා තම ගුන්පයේ අදියරක් ම වෙන් කර ඇත.

වෙසෙපුන් වෙසෙස් අදියර ද පැදි බැඳීමෙහි උපයෝගී කර ගන්නා හාඡා නායායයක් පිළිබඳව විස්තර කිරීමකි.

යොදා වෙසෙස් සම්බව - වෙසෙපුන් ලිංග විබත් බස් නො යොදා තබා නියමින් - කිවි කමිහි තෙර පතුයේ

වෙසෙපුන් වෙසෙස් විදි - කිවි කම සරිනි වනුයේ අරුත් වියකන වහරෙහි - වෙසෙපුන් යොදා වූ 6¹⁴

විශේෂණ විශේෂණ කවියාගේ අමිමතය පරිදි සිදු කර ගැනීමට අවකාශය ඇති බව එ මගින් පෙන්වා දෙන කතුවරයා තුළපායිකරණ හා හින්නායිකරණ ප්‍රහේදය ගැන ද සඳහන් කරයි. තත් ප්‍රහේද අවශ්‍ය කරන්නේ කවියාට මිස අනෙකෙකුට නොවේ.

ඉනික්බිති ව පැණෙන කිරිය, පසරුත්, වූත්, අවුත්, හා කිරිය කරු පද සබඳ, යන අදියර අර්ථ ව්‍යාධ්‍යාව උදෙසා වෙන් වූ අදියර වේ. කතුවරයාගේ පායික පිළිස අනුව මෙවැනි වියරණ සංකල්ප කුමක් සඳහා ඉදිරිපත් කළේ ද යනුවෙන් යමෙකුට තරක කළ හැකිය. පදා නිර්මාණයේ යෙදෙන්නන් වූව ද එවැනි වියරණ කුම මනාව අවබෝධ කරගෙන සිරිය යුතු බැවින් තත් වියරණ සංකල්ප ඉදිරිපත් කළා විය හැකිය.

සිද්ධාස්සගරාවේ අවසාන අදියර දෙකම වෙන් වී ඇත්තේ කවි ලැකියේ වියරණය උදෙසාය. අට ගණය, සුභාස්ථර, අපායාස්ථර, මෙන් ම අක්ෂරයන්ගේ ඉෂ්ටානිෂ්ට් හේදය පිළිබඳවත් ඉවු නිවු අදියරේදී පෙන්වා දෙයි. එසේ ම ප්‍රනරුක්ත දේශ ද අර්ථ දේශ, පිළිවෙළ දේශ, නේය දේශ, ගුඩාර්ථ දේශ, හින්න දේශ, ආදී කාවත දේශ පිළිබඳව ද එහිදීම විස්තර කරයි.

සිද්ධාස්සගරාවේ අවසාන අදියර වන ලකර අදියර ද පදා කරණයේ උපක්ත අලංකාර ලක්ෂණ පිළිබඳව විශ්‍රහ කරයි. ආලංකාරිකයන් විසින් දක්වන ලද අලංකාර අතර උපමාලංකාරය, උත්ප්‍රේක්ෂාලංකාරය, රුපකාලංකාරය, ඇ අලංකාර විදි කිහිපයක් සහිදරුව දක්වා ඇත. පුදෙක් මෙම ලක්ෂණයන් ද අර්ථ ව්‍යාධ්‍යානකරුවන්ට උපදෙස් දීමට රවිත ලක්ෂණයන් ද සඳහා ප්‍රතිඵලිය ය. විශේෂයෙන් ම තත් ක්‍රමෝපායයන් අවශ්‍ය කරන්නේ පදා රවකයන්ට ය. කරුණු එසේ හෙයින් සිද්ධාස්සගරාවේ අවසාන ප්‍රතිඵලිය නිවැරදි පදා වෙන් වූ බව පෙනේ.



යට දක්වන ලද තොරතුරු අනුව අපට පෙනෙන්නේ සිද්ධ්සගරාවේ විස්තර වූ අදියර 12 න් 6 ක් ම කව් ලැකියෙහි වියරණ ඉගැන්වීමට වෙන් කර ඇති බවයි. එනම්,

1. සන් අදියර
2. සද අදියර
3. ලිග අදිරය
4. වෙසසුන් වෙසස් අදියර
5. ඉප්‍රතිප්‍ර අදියර
6. ලකර අදියර

සෙසු අදියර අතර විබත් අදියර, කිරිය අදියර, පසරුන් අදියර, වුත් වුවත් අදියර, කිරිය කරු පද සබද අදියර වෙන් වී ඇත්තේ අර්ථ ව්‍යාඝාවට වියරණ සැපයීම පිණිස බව පෙනේ.

සමස් අදියර දක්වා ඇත්තේ මව හාජාවන් හි පැමණන තිසාවෙනි. සිංහල හාජාවට එය එකරම් ම වැදගත් සංකල්පයක් තොවන බව පෙනේ. සිද්ධ්සගරාවේ අදියර අතුරින් වැඩි කොටසක් මිඩිංගු කොට ඇත්තේ පදා වියරණය ඉගැන්වීමට බව පෙනේ.

සිද්ධ්සගරාවේ මුළුන් සදහන් කරන වියරණ විධි 20න් 13ක්ම වෙන් කර ඇත්තේ පදා කරණය සදහාය. සෙසු විදි 07 වෙන් කර ඇත්තේ ගදා ව්‍යාකරණය පිණිස බව පෙනේ. ඒ සමස් විදිය ද ඇතුළත්ව ය. නමුත් සුගතපාල ද සිල්වා මහතා සමස් විදිය එයින් ඉවත් කර ඇත. එතුමා විදි පිළිබඳව මෙසේ සදහන් කරයි.

"සිද්ධ්සගරාවේ දක්වන ලද වියරණ විධි 20 අතරින් ව්‍යාකරණ ලක්ශණ දැක්වෙන්නේ පියවි, පස, කිරිය, නිපා, විබත් ලිග යන හයෙන් පමණක් බව පෙරම කියන ලදී. එවා ද සිදෙන් පරමාර්ථයට හෝ සිංහල හාජා

විග්‍රහයට හෝ මුළු සිංහල හාජාවට තබා කව් බස පමණක් සදහා හෝ තො පොහොනා බව මේ කරන ලද විස්තරයෙන් පෙනේ. සිද්ධ සිංහලය සදහා වූ වියරණය පොතකුදී ගැනීම ප්‍රයා ගේවර තොවේ".¹⁵

කරුණු කෙසේ වුවද සිද්ධ්සගරාව කව් ලැකියෙහි වියරණ මෙන් ම ලෙවි ලැකියෙහි ද වියරණය උගන්වන බව පෙනේ. මෙහි ලෙවි ලැකිය යනුවෙන් හඳුන්වා ද ඇත්තේ ලේක ව්‍යාඝාරක හාජාවයි. පදා කරණයේ ආඩුනිකයාට තම ගුන්පියෙන් වැඩි තරියක් මිඩිංගු කරන කතුවරයා අර්ථ ව්‍යාඝාව සදහා ද තම ගුන්පියෙන් කොටසක් මිඩිංගු කර ඇති බව පෙනේ. කවියෙකු හාජාත්මක වියරණය දැන සිටිය යුතු ය. එබැවින් සිද්ධ්සගරාවට හාජාත්මක වියරණ එකතු කරන්නට ඇතැයි තර්ක කිරීම සාධාරණ ය. නමුත් හාජාව පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති එහෙන් පදා තිර්මාණයේ ආඩුනිකයින්හට තත් වියරණ කුමයන්ගෙන් වන්නා වූ උපකාරය කෙතරම් ද යනු විමසිය යුතුව ඇත. එම නිසා අපගේ හැඟීම වනුයේ සිද්ධ්සගරාව යනු ප්‍රතිපක්ෂතා වියරණ ගුන්පියක් බවයි.

- | | |
|---------------------|------------------------------------|
| මැ පෙළ පමණ සිං | - කිවිමන් ද්‍රනන් පසසත |
| ගරහත යළිදු කම් කිම් | - පඩුවෝ මැ මෙහි පමණෝ ¹⁶ |

ඉහත දක්වන ලද ගීය සිද්ධ්සගරාවේ අවසාන කොටසයි සදහන් ය. එහි කිවිමන් හා පඩුවෝ යනුවෙන් පද දෙකක් කතුවරයා යොදා ගෙන ඇත. සිද්ධ සගරාවේ මීට පෙර සදහන් කිවියන් යන පදයෙන් අපේ උගත්තු උපකල්පනය කළේ පදා තිර්මාපකයන් ය. එබැවින් මෙහිදි කිවිමන් යන පදයෙන් උපකල්පනය කරන පායක පිරිස වන්නේ ඔවුනු ය. පඩුවෝ යන පදයෙන් උක්ත හාජා විශාරදයින් යන උහයාර්ථ පායකයන් ඇමතිමක් ගම් තොවී. මෙනයින් බලන කළේ සිද්ධ සගරාව කවියට ලියන ලද වියරණ පොතක් සේ ගැනීමට කිසිදු බාධාවක් ද තොවේ.

නමුත් සිද්ධ්සගරාව ප්‍රතිපක්ෂතා වියරණයක් බව නම් ඉලුරා ප්‍රකාශ කළ යුතුව ඇත. සිද්ධ්සගරාව පිළිබඳව අධ්‍යායනය කළ බොහෝ උගේන්තු සිද්ධ්සගරාව පදා රවකයන් සඳහා ලියු ගුන්ථියක් බව අවධාරණයෙන් යුත්ත්ව කියනි. ඒ සඳහා තොයෙක් තොරතුරු ද ගෙන හැර දක්වනි. ඩුදෙක් එම නිදසුන් පදාතකරණයේදී උපයෝගි කර ගන්නා වියරණ සංකල්ප පමණක් උද්ධාත කරගෙන ය. අනෙක් සංකල්ප ගැන කරා කළ ද එයත් පදා රවකයන්ට ම සම්බන්ධ කිරීමට උත්සාහ කරමිනි. සිද්ධ්සගරාවේ පාඨක පිරිස මුදේ හාජාත්මක නිපුණතාවක් ඇති එහෙත් පදාතකරණයේදී ආධුනිකයින් ය. හාජාත්මක නිපුණතාවක් ඇතියවුත්ට නිපා, වූත්, අවූත්, සමස්, ආදි වියරණ සංකල්ප ඉගැන්වීමෙන් ඇති ප්‍රයෝගනය කටරේදැයි යන්න අවබෝධ කර ගැනීම දුෂ්කර ය. එහෙයින් තීරණය කළ යුත්තේ සිද්ධ්සගරාව වනානි ප්‍රතිපක්ෂතා වියරණයක් දක්වන වියරණ ගුන්ථියක් ලෙසිනි. හේතුව සිද්ධ්සගරාව ප්‍රතිරෝධීය වියරණ ලක්ෂණ පෙන්වුම් කරන බැවිනි.

ආන්තික සටහන්

1. ජයනිලක, කේ. විමර්ශන සහිත සිද්ධ්සගරාව, 1992, ප්‍රදීප ප්‍රකාශකයේ, කොළඹ, පි.අ. 01.
2. - එම -, පි.අ. 10
3. - එම -, පි.අ. 11
4. සිල්වා ද, සුගතපාල, භාජා විෂයක ලිපි, 1972, සීමාසහිත ලේක්ඛවුස් ඉන්වෙස්මේන්ත් සමාගම, කොළඹ, පි.අ. 84-85.
5. පක්ෂක්‍රේසාර ගිමි, ඔක්කම්පිටියේ, සිද්ධ්සගරා විමසුම, 2004, එස්. ඇත්ත්බ්. එස්. මුද්‍රණය, කොළඹ 10, පි.අ. Xii.
6. ජයනිලක, කේ. විමර්ශන සහිත සිද්ධ්සගරාව, 1992, ප්‍රදීප ප්‍රකාශකයේ, කොළඹ, පි.අ.61.
7. - එම -, පි.අ.73.
8. - එම -, පි.අ.01.
9. සිල්වා ද, සුගතපාල, භාජා විෂයක ලිපි, 1972, සීමාසහිත ලේක්ඛවුස් ඉන්වෙස්මේන්ත් සමාගම, කොළඹ, පි.අ. 84-85.
10. -එම -, පි.අ. 01-02.
11. රත්නපාල, නන්දිසේන, පැලුලිනි සංගේශය, 1985, රත්න පොන් ප්‍රකාශකයේ, කොළඹ, පි.අ. 44.
12. දිසුනායක, ඩේ.වි, සමකාලීන සිහුල ව්‍යාකරණ ලේඛන 1, 2000, ඇස්. ගොඩිගේ සහ සහෞදරයේ, කොළඹ. පි.අ. 55.
13. සිල්වා ද, සුගතපාල, භාජා විෂයක ලිපි, 1972, සීමාසහිත ලේක්ඛවුස් ඉන්වෙස්මේන්ත් සමාගම, කොළඹ, පි.අ. 101.
14. මුනිදාස, කුමාරන්ග, සිද්ධ්සගරා විවරණය, බ්‍ර.ව. 2508, ශේ.ලේ ආරියදාස සමාගම, කොළඹ 10, පි.අ. 24.
15. සිල්වා ද, සුගතපාල, භාජා විෂයක ලිපි, 1972, සීමාසහිත ලේක්ඛවුස් ඉන්වෙස්මේන්ත් සමාගම, කොළඹ, පි.අ. 100.
16. ජයනිලක, කේ. විමර්ශන සහිත කවිසිල්ලිණ, 1992, ප්‍රදීප ප්‍රකාශකයේ, කොළඹ, පි.අ. 78.